



ශ්‍රී ලංකා මහ බැංකුව  
இலங்கை மத்திய வங்கி  
CENTRAL BANK OF SRI LANKA

**සන්නිවේදන දෙපාර්තමේන්තුව**


30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව  
දුරකථන අංක: 2477424, 2477423, 2477311  
ෆැක්ස්: 2346257, 2477739  
ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk  
වෙබ් අඩවිය: www.cbsl.gov.lk

# පුවත්පත් නිවේදනය

නිකුත් කළේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව  
දිනය 2014/04/30

## 2014 අප්‍රේල් මාසයේ දී උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයේ (කො.පා.මි.ද.) (2006/2007=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, වාර්ෂික සාමාන්‍ය පදනම මත, 2014 මාර්තු මස පැවති සියයට 5.7 හි සිට 2014 අප්‍රේල් මාසයේ දී සියයට 5.6 දක්වා තවදුරටත් පහළ වැටිණි. උද්ධමනය 2013 මැයි මාසයේ පැවති සියයට 8.8 ක් වූ ඉහළ අගයක සිට අඛණ්ඩව පහළ වැටුණු එකොළොස් වැනි අනුයාත මාසය මෙය වේ. පදනම් බලපෑම සහ සමහර ආහාර අයිතමයන්ගේ මිල ගණන් ඉහළ යෑම හේතු කොට ගෙන ලක්ෂ්‍යමය පදනම මත උද්ධමනය පූර්ව මාසයේ වාර්තා කළ සියයට 4.2 හි සිට 2013 අප්‍රේල් මාසයේ දී සියයට 4.9 දක්වා ඉහළ නැගිණි.



2014 අප්‍රේල් මාසයේ දී ආහාර නොවන කාණ්ඩයේ අයිතමයන්හි මිල ගණන් පූර්ව මාසයට සාපේක්ෂව ඉතා සුළු වශයෙන් ඉහළ යාම මෙම මාසය තුළ උද්ධමනය මැදි තනි ඉලක්කමක මට්ටමෙහි පවත්වා ගැනීමට හේතු විය. නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ අනෙකුත් ඉන්ධන; ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා දෛනික ගෘහ නඩත්තුව; ප්‍රවාහන; සන්නිවේදන; විනෝදාත්මක හා සංස්කෘතික; සහ අධ්‍යාපන යන උප කාණ්ඩයන්හි මිල ගණන් මාසය තුළ නොවෙනස්ව පැවතිණි. කෙසේ වුවද, විවිධ භාණ්ඩ හා සේවාවන් (සියයට 0.2); රෙදිපිළි හා පාවහන් (සියයට 0.1); සහ සෞඛ්‍ය (සියයට 0.1) යන උප කාණ්ඩයන්හි මිල ගණන් සුළු වශයෙන් ඉහළ ගියේය.

පෙර මාසයට සාපේක්ෂව 2014 අප්‍රේල් මාසයේ දී සියයට 0.7 කින් ඉහළ නැගුණු ආහාර හා මධ්‍යසාර නොවන පාන වර්ග අයත් උප කාණ්ඩය කො.පා.මී. දර්ශකයේ සියයට 0.3 ක් වූ මාසික ඉහළ යාම සඳහා ප්‍රධාන දායකයා විය. ආහාර කාණ්ඩය තුළ බොහෝ සහල් වර්ග හා එළවළු, සමහර කරවල වර්ග, අර්තාපල්, රතු ඒණු, අමු මිරිස් සහ සීනි මිල ගණන්හි ඉහළ යාමක් වාර්තා විය. කෙසේ වුවද, බොහෝ නැවුම් මත්ස්‍ය වර්ග, සමහර පළතුරු වර්ග සහ ලොකු ඒණු ආදියෙහි මිල ගණන් මෙම මාසය තුළ පහළ ගියේය.

ඉල්ලුම් තත්ත්වයන් ඉතා මැනවින් පාලනය වී ඇති බව පිළිබිඹු කරමින් 2013 ජුනි මස සිට තීව්‍ර ලෙස අඩු වෙමින් පවතින වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය පූර්ව මාසයේ පැවති සියයට 3.5 හි සිට 2014 අප්‍රේල් මාසයේ දී සියයට 3.3 ක් දක්වා ළඟා විය. ලක්ෂ්‍යමය මූලික උද්ධමනය 2014 මාර්තු මස වාර්තා කළ සියයට 3.4 හි ම නොවෙනස්ව පැවතිණි.